

ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය ප්‍රකාශයට පත් කෙරේ

නිරෝගිමත්, ප්‍රතිමත්, ක්‍රීඩාශීලී ජයග්‍රාහී ශ්‍රී ලාංකීය පරපුරක් බිහිකිරීම උදෙසා 2017 පෙබරවාරි 06 වනදා සිට 12 වනදා දක්වා වූ සතිය ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන අතර ඒ හා සමගාමීව ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන වැඩසටහන් රැසක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නේ සියලු අංශ දායක කර ගනිමින් වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙසයි. කායික සුවතාවය මෙන්ම ජනතාවගේ මානසික සුවතාවය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ද මේ හා සමගාමීව වැඩසටහන් සම්පාදනය කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

“සුවය, සතුට, ජයග්‍රහණය සඳහා ක්‍රීඩා” මෑයෙන් පැවැත්වෙන ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය තුළ

පෙබරවාරි 06 වනදා ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන රාජ්‍ය, සංස්ථා හා නිලධාරීන්ගේ දිනය ලෙසත්,

පෙබරවාරි 07 වනදා ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන පෞද්ගලික සේවා දිනය ලෙසත්,

පෙබරවාරි 08 වනදා ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ළමා හා මාතෘ දිනය ලෙසත්,

පෙබරවාරි 09 වනදා ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන වහිතා දිනය ලෙසත්,

පෙබරවාරි 10 වනදා කීර්ති හා ශරීර සුවතා ප්‍රවර්ධන වැඩිහිටි හා ආබාධ සහිතවූවන් සඳහා දිනය ලෙසත්,

පෙබරවාරි 11 වනදා ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන තරුණ දිනය ලෙසත්,

පෙබරවාරි 12 වනදා ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ප්‍රජා සහභාගිත්ව දිනය ලෙසත් නම් කර තිබෙන අතර ඊට අදාළව වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට නියමිතය.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, මහින්ද සමරසිංහ, චන්ද්‍රාණි බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළුව මැති ඇමතිවරු පිරිසක්ද ද, අමාත්‍යාංශ ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළුව රාජ්‍ය නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

අනුග්‍රහය: ජනාධිපති මාධ්‍ය ඒකකය